

සර්පයින් සියයකට වැඩි ප්‍රමාණයක් තම කලිසම තුළ සහවාගෙන හොංකොං බලා යාමට උත්සාහ කළ චීන ජාතිකයෙකු එරට ඡන්සාන් දේශසීමා මුරපොළකදී අත්අඩංගුවට පත් වීමේ පුවත, විදෙස් පුවත් ඇසුරින් සිංහල භාෂා පුවත්පත් තුනක පළ වී තිබුණේ මෙසේය:

\* ලංකාදීප - "චීනාගේ කලිසම අස්සේ සර්පයෝ 100ක්" (අන්තර්ගතය තුළ "චීන ජාතිකයෙක්" ලෙසින් සඳහන් වේ.)

\* අරුණ - "වරායට ආ චීනාගේ කලිසම අස්සේ සර්පයන් 100ක්" (අන්තර්ගතය තුළ "පුද්ගලයකු" ලෙසින් සඳහන් වේ.)

\* දිනමිණ - "චීන ජාතිකයකුගේ කලිසම තුළ ජීවමාන සර්පයන් 100ක්" (අන්තර්ගතය තුළ "චීන ජාතිකයකු" ලෙසින් සඳහන් වේ.)

- 1) මෙය මෙරට සිදුවීමක් නොවුවත්, "චීනා" වැනි යෙදුම් මාධ්‍ය තුළ යොදාගැනීම කෙතරම් යෝග්‍ය වන්නේ ද?
- 2) විශේෂයෙන්ම, සෘණාත්මක පසුතලයක චීන ජාතිකයින් හැඳින්වීමට සිරස්තල තුළ "චීනා" වැනි යෙදුම් භාවිතා කිරීම තුළින්, සමාජය තුළ පොදුවේ චීන ජාතිකයින් කෙරෙහි අවමානාත්මක හා කොන් කිරීමේ ආකල්පයක් ඇති වීමේ අවදානමක් නොමැති ද? ඒ ඔස්සේ චීන ජාතිකයින් කෙරෙහි විදේශ භීතියක් (xenophobia) පවා ජනිත විය නොහැකි ද?
- 3) ඒ අනුව, මෙම පුවත වඩාත් යෝග්‍ය ලෙසින් වාර්තා කර ඇතැයි ඔබ තෝරාගන්නේ කුමන පුවත/පුවත් ද?

විදේශ ජාතිකයින් හැඳින්වීමට නිෂේධනාත්මක යෙදුම් භාවිතා නොකරමු!

**“චීනා” / “චීන ජාතිකයා”**  
ඔබ තෝරාගන්නා සිරස්තලය?

**චීනාගේ කලිසම අස්සේ සර්පයෝ 100 ක්** **ලංකාදීප** 15.07.2024  
කලිසමේ සඟවා ගනිමින් සර්පයන් 100 දෙනෙකු හොංකොං සිට චීනයට රැගෙන එමට උත්සාහ දරූ චීන ජාතිකයෙක් වන ඔලිවරිස් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

**වරායට ආ චීනාගේ කලිසම අස්සේ සර්පයන් 100 ක්** **අරුණ** 12.07.2024  
රියුමියන් වරාය හරහා නීති විරෝධී ලෙස චීනයට සර්පයන් සපයන ජාවාරමේ නිරත වූ පුද්ගලයකු

**චීන ජාතිකයකුගේ කලිසම තුළ ජීවමාන සර්පයන් 100 ක්** **දිනමිණ** 11.07.2024  
හොංකොං රාජ්‍යය බලා යෑමට උත්සාහ කළ චීන ජාතිකයකු එරට ඡන්සාන් හුවර් දේශසීමා මුරපොළකදී අත්අඩංගුවට පත් වී ඇතැයි විදෙස්